

**අහිලේඛන තුළින් හෙළිවන ප්‍රාසාංගික කලා, විතු හා මූර්ති ශිල්පය පිළිබඳව  
අධ්‍යායනයක්**

ජයසිංහ ජෝ.එම්.සී.එච්.

මානවකාස්ත්‍ර අධ්‍යායන අංශය, සමාජීය විද්‍යා හා මානවකාස්ත්‍ර පියිය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,  
මිහින්තලේ  
chamodikahansini@gmail.com

**සාරස්ව්‍යීය ප්‍රාසාංගික ශිල්පය**

කිසියම් සංස්කෘතියක එතිනායික වශයෙන් වන සැබෑ තතු විවිරණය කර ගැනීමෙහිලා ප්‍රාමාණික වන ප්‍රධානතම මූලාශ්‍රයක් ලෙස අහිලේඛන සැලුකිය හැකිය. සාහිත්‍ය මූලාශ්‍රයන්ට සාරේක්ෂණ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ඒ ඒ සිදුව්‍යම්වලට සමකාලීනව රචනා කර තිබීම නිසාත් සාහිත්‍ය මූලාශ්‍රය මෙන් කළට වෙනස් නොවීම නිසාත් ඉතිහාසය ගොඩනගා ගැනීමේදී බෙහෙවින් ඉවහල් වෙයි. නමුදු අහිලේඛන තුළින් ප්‍රාසාංගික කලා, විතු හා මූර්ති ශිල්පය පිළිබඳව හෙළිවන්නේ ඉතාමත් සිම්ත තොරතුරු ප්‍රමාණයකි. අහිලේඛන මූලාශ්‍රයවලින් හෙළිවන ප්‍රාසාංගික කලා ඇතුළු විතු කලාව හා මූර්ති ශිල්පය පිළිබඳව කරුණු හැදැරීම පරුදෝෂණ අරමුණයි. අධ්‍යායන ක්‍රමවේදය වශයෙන් මූලාශ්‍රගත තොරතුරු මෙන්ම මිහින්තලා පුවරුලිපියද පරීක්ෂා කරන ලදී. විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත් ඇතැම් අත්තාණි දිලාලිපිවල 'තුඩී හා සොලි' යනුවෙන් බෙර වර්ග දෙකක් පිළිබඳව සඳහන් වෙයි. රනාව දිලාලිපියේ සඳහන් 'තුඩී සොලිය නොසෙනු ඉසා' යන පායිය හා සමාන පාය අල්ලායි වැම් ලිපිය, ගොන්නැව දේවාල වැම් ලිපිය, ඇල්ලෙ වැව වැම් ලිපිය වැනි දිලා ලේඛනවලද දැකිය හැකිය. රනාව දිලාලිපියේ සඳහන් 'බලන් රහුණ්' යන පදය රණවැල්ලයන් දක්වන්නේ 'හමුදා කස' යනුවෙනි. වන්මනෙන්දී ප්‍රාසාංගික කටයුත්තක් වන පෙරහැරවලදී කස ගැසීම සිදු කරනු ලබයි. ධාතු පෙරහැරවලදී ගින ගැසීම සිදු වූ බව මයිලගස්තොට වැම් ලිපියේ එන 'දා වැඩිමෙහි මිසු මහතිම්න් ඇතුළත සිට සි නොසෙනු සනුවීන් නොගෙයනු' පායියෙන් තීවු වේ. පායිවන කාඩාප රුුගේ අනුරාධපුර පුවරු ලිපියේ විභාරයේ ආදායම්වලින් වියදම් කළ පසු ඉතිරි වූ මුදල්වලින් විතු ඇදිම කළ යුතු බව 'ඉතිරි තුවාක් දැයින් සගුන් දසන් වටා කමිනවාම් පුරුෂ සිතුවම් කොට්ටි' යන පායියෙන් දැක්වෙයි. හතරවන මිහිදු රුුගේ මිහින්තලා පුවරු ලිපියට අනුව විතු ශිල්පයෙකට ඉඩම් කිරී දෙකක් ඔහුගේ සේවය සඳහා පවරා දී තිබේ. බුදු පිළිම, බෝසන් පිළිම හා පිළිම ගෙවල් පිළිබඳව ඇතැම් තොරතුරු අහිලේඛනවල අන්තර්ගත වෙයි. රිදී විභාරයෙන් හමු වූ ක්‍රි.ව 4 හෝ 5 සියවසට අයත් පුවරු ලිපියක 'රටිය' තනතුර දැරු අයෙක් හා ඔහුගේ බිරිදි කහවුණු සියයක් වියදම් කර ප්‍රතිමාවක් කළ බව සඳහන් වන අතර මෙය පෙළුද්ගලික අනුග්‍රහයක් යටතේ පිළිමයක් තැනීම පිළිබඳව අහිලේඛනමය සාධක හමුවන දුරුලන අවස්ථාවකි. යෝග්‍ය කරුණු අනුව අනින් හෙළ සමාජයේ ප්‍රාසාංගික කලා, විතු හා මූර්ති ශිල්පය පිළිබඳව අහිලේඛන මූලාශ්‍රය මගින් යම් ප්‍රමාණයකට කරුණු අනාවරණය කර ගැනීමේ හැකියාව පවතින බව නිගමනය කළ හැකිය.

**ප්‍රමුඛ පද: ප්‍රාසාංගික කලා, විතු කලාව, මූර්ති ශිල්පය, අහිලේඛන**